



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව பிரதேச அபிவிருத்தித் திணைக்களம் **Regional Development Department**

2020.04.20

යොමු අංක : 32/04/011/0001/002

වෙත : ප්‍රධාන විධායක නිලධාරි/කළමනාකාර අධ්‍යක්ෂ/සාමාන්‍යාධිකාරී - සෞභාග්‍යා ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි කර නොමැති සියලුම බලපත්‍රලාභී බැංකු

මහත්මයාණෙනි/මහත්මියනි

“සෞභාග්‍යා COVID-19 පුනරුද සහන”

මෙහෙයුම් මාර්ගෝපදේශනය : 01

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විසින් නිකුත් කරන ලද 2020.04.06 දිනැති මෙහෙයුම් උපදෙස් අංක RDD/PR-COVID19/2020/02 සහ පසුව නිකුත් කරන ලද 2020.04.13 දිනැති සංශෝධිත අංක : RDD/PR-COVID19/2020/02 (A-01) හා බැඳේ.

“සෞභාග්‍යා COVID-19 පුනරුද සහන” වැඩසටහන විධිමත් ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා මෙහෙයුම් උපදෙස් වඩාත් පැහැදිලි කිරීමේ අරමුණින් පහත සඳහන් මාර්ගෝපදේශ නිකුත් කරනු ලැබේ.

1. සුදුසුකම් :

- (අ) මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද 05/2020 අංක දරණ වකුලේඛයෙහි 2 (i) වගන්තියෙහි සඳහන් පරිදි මෙහෙයුම් උපදෙස් සහ පසුව කරන ලද සංශෝධනයට අනුව නිෂ්පාදන, සේවා, කෘෂිකර්මාන්තය, ඉදිකිරීම්, ස්වයං රැකියා සහ තනි පුද්ගලයින් සහ සංචාරක, අපනයන සහ ඒ ආශ්‍රිත ප්‍රවර්ධන සැපයුම්කරුවන් ඇතුළු ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙම පහසුකම සඳහා සුදුසුකම් ලබයි.
- (ආ) ණය ගැනුම්කරුවන් බැංකු කිහිපයකින් බැංකු පහසුකම් ලබාගත්තද එක ණය ගැනුම්කරුවෙකු (ව්‍යාපාරයක්) සුදුසුකම් ලබන්නේ එක් ණය මුදලකට පමණි. එම නිසා, එකම යෝජනා ක්‍රමය යටතේ ණය ලබා ගැනීම සඳහා ණය ගැනුම්කරු වෙනත් බැංකු වෙත ළඟා වී නොමැති බවට ණය ගැනුම්කරුගෙන් ලිඛිත තහවුරු කිරීමක් සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ලබා ගත යුතුය.
- (ඇ) තවද, විදේශ මුදල් ගිණුම් සහ සපයා ඇති ඇපකර ඇතුළුව පවත්වාගෙන යන බැංකු ගිණුම් මත පදනම්ව සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ණය ගැනුම්කරුවාගේ සැබෑ සුදුසුකම් තක්සේරු කිරීම සිදු කල යුතුය.

2. ණය ප්‍රමාණය

- (අ) සුදුසුකම්ලත් ණය ගැනුම්කරුවෙකු (ව්‍යාපාරයක්) සඳහා වන උපරිම ණය මුදල අදාළ ව්‍යාපාරයේ මාස දෙකක කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයට සමාන විය යුතුය.
- (ආ) ණය ගැනුම්කරුගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා නිසි ලෙස තක්සේරු කිරීම සහ ලබා දී ඇති නිර්ණායක මත පදනම්ව ණය ප්‍රමාණයට එකඟ වීම සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් සිදු කල යුතුය.
- (ඇ) ණය මුදලේ අවශ්‍යතාවය තක්සේරු කිරීමේ දී සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් වැටුප්/වේතන වැනි මාස දෙකක කාලය තුළ දැරීමට සිදුවන අනිවාර්ය වියදම් පමණක් සලකා බැලිය යුතුය.
- (ඈ) ව්‍යාපාරය ක්‍රියාත්මක නොවන්නේ නම් කාරක ප්‍රාග්ධනයේ සාමාන්‍ය සංරචක වන අමුද්‍රව්‍ය සඳහා මුදල් ලබා ගැනීම බැහැර කල යුතුය.



3. ප්‍රමුඛතාවය

- (අ) සේවා නියුක්තිය සහ නිෂ්පාදනය ආරක්ෂා කිරීම සඳහා වැදගත් වන ව්‍යාපාර සහ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් හි අයදුම්පත් සඳහා සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ප්‍රමුඛත්වය ලබා දිය යුතුය.
- (ආ) මේ සම්බන්ධයෙන් රුපියල් මිලියන 10ට අඩු කාරක ප්‍රාග්ධනයක් මගින් කළමනාකරණය කල හැකි ක්ෂුද්‍ර හා කුඩා ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා පළමු ප්‍රමුඛතාවත්, රුපියල් මිලියන 10ත් රුපියල් මිලියන 25ත් අතර කාරක ප්‍රාග්ධනයක් මගින් කළමනාකරණය කල හැකි මධ්‍යම හා ඉහල මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා දෙවන ප්‍රමුඛතාවත් ලබා දිය යුතුය.
- (ඇ) කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය රුපියල් මිලියන 25ට වඩා වැඩි ව්‍යාපාර සහ වෙනත් සුදුසුකම් ලත් ව්‍යාපාර වලින් ලැබෙන අයදුම්පත්, එම ව්‍යාපාර වල රැකියා හා නිෂ්පාදන සඳහා ඇති වැදගත්කම මත පදනම්ව ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබා ගනිමින් එක් එක් සිද්ධියෙන් සිද්ධියට සලකා බැලිය යුතුය.
- (ඈ) ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරීම සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දී ඇති අනෙකුත් මූල්‍ය ප්‍රතිපත්ති ලිහිල් කිරීම් මගින් ලබා ගත හැකි අතිරේක ද්‍රවශීලතාවය භාවිතා කරමින් සහභාගීත්ව මූල්‍ය ආයතන මගින් විශාල ව්‍යාපාරයන් හි මූලාරම්භය මත පදනම්ව කාරක ප්‍රාග්ධන ණය ලබා දිය හැකිය.

4. වෙනත් අවශ්‍යතා

- (අ) සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ණය ලබාදීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට පෙර, කාරක ප්‍රාග්ධනයේ ප්‍රමාණය තක්සේරු කිරීමට අවශ්‍ය වන සියලුම අවශ්‍ය ලියකියවිලි, සුදුසුකම්ලත් ණය ගැනුම්කරුවන්ගෙන් ලබා ගත යුතුය.
- (ආ) සහභාගීත්ව මූල්‍ය ආයතන විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිමූල්‍යකරණ පහසුකම භාවිතා කරමින්, ව්‍යාපාර වලින් ඔවුන්ගේ සේවාදායකයන් සේවයෙන් ඉවත් නොකරන බවටත්, ඔවුන්ගේ රැකියා සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල් ඇතුළු සුදුසු වේතන මගින් සුරක්ෂිත කරන බවටත් ලිඛිත සහතිකයක් ලබා ගත යුතුය.
- (ඇ) අමුණා ඇති ආකෘතියට අනුව 2020.04.24 දින පටන් සතිපතා වාර්තාවක් ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවට විද්‍යුත් තැපෑලෙන්, vijitha@cbsl.lk සහ anuruddika@cbsl.lk යන ලිපින ඔස්සේ ඉදිරිපත් කල යුතුය.

මෙම මාර්ගෝපදේශයේ අන්තර්ගතය ඔබේ බැංකුවේ අදාල දෙපාර්තමේන්තු/ශාඛා නිලධාරීන්ගේ අවධානයට යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තූතියි

එම්. එස්. කේ. ධර්මවර්ධන
අධ්‍යක්ෂ/ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව

